



**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**  
**Data Management Division**  
(Wholesale Prices of Rice & Subsidiary Food Crops)



2025.10.01

| Item                           | Pettah           |            |            |          | Marandagahamula |            |            |          |
|--------------------------------|------------------|------------|------------|----------|-----------------|------------|------------|----------|
|                                | Range            | Average    |            | Change * | Range           | Average    |            | Change * |
|                                | 2025.10.01       | 2025.10.01 | 2025.09.30 |          | 2025.10.01      | 2025.10.01 | 2025.09.30 |          |
| <b>Rice (Rs/kg)</b>            |                  |            |            |          |                 |            |            |          |
| Samba 1                        | 245.00 - 250.00  | 248.00     | 248.00     |          | 247.00 - 252.00 | 249.60     | 247.00     | 2.60     |
| Samba 2                        | 240.00 - 242.00  | 240.80     | 239.20     | 1.60     | 237.00 - 240.00 | 238.80     | 237.20     | 1.60     |
| Keeri Samba                    | 290.00 - 330.00  | 314.00     | 314.00     |          | 300.00 - 310.00 | 306.00     | 304.00     | 2.00     |
| Nadu 1                         | 210.00 - 220.00  | 214.00     | 213.00     | 1.00     | 223.00 - 227.00 | 224.80     | 225.60     | -0.80    |
| Nadu 2                         | 205.00 - 208.00  | 206.50     | 206.50     |          | 202.00 - 210.00 | 205.60     | 204.00     | 1.60     |
| Raw red                        | 195.00 - 200.00  | 198.00     | 198.00     |          | 192.00 - 194.00 | 193.20     | 192.60     | 0.60     |
| Raw White                      | 200.00 - 210.00  | 204.00     | 201.00     | 3.00     | 198.00 - 205.00 | 202.00     | 200.40     | 1.60     |
| <b>Imported Rice</b>           |                  |            |            |          |                 |            |            |          |
| Ponne Samba                    | -                |            |            |          | -               |            |            |          |
| Nadu                           | -                |            |            |          | -               |            |            |          |
| Raw White                      | 205.00 - 210.00  | 207.50     | 207.50     |          | -               |            |            |          |
| Raw red                        |                  |            |            |          |                 |            |            |          |
| <b>Subsidiary Food Crops</b>   |                  |            |            |          |                 |            |            |          |
| <b>Dried Chillies (Rs/Kg)</b>  |                  |            |            |          |                 |            |            |          |
| Imported                       | 600.00 - 650.00  | 624.00     | 624.00     |          |                 |            |            |          |
| Local                          |                  |            |            |          |                 |            |            |          |
| <b>Onion (Rs/Kg)</b>           |                  |            |            |          |                 |            |            |          |
| Sinnan                         | -                |            | 165.00     |          |                 |            |            |          |
| Vedalan                        | 240.00 - 250.00  | 245.00     | 240.00     | 5.00     |                 |            |            |          |
| Imported                       | 220.00 - 230.00  | 225.00     | 210.00     | 15.00    |                 |            |            |          |
| <b>Big Onion</b>               |                  |            |            |          |                 |            |            |          |
| Imported                       | 120.00 - 130.00  | 126.00     | 121.00     | 5.00     |                 |            |            |          |
| Local                          | 120.00 - 130.00  | 125.00     | 130.00     | -5.00    |                 |            |            |          |
| <b>Potatoes (Rs/Kg)</b>        |                  |            |            |          |                 |            |            |          |
| Welimada                       | 180.00 - 200.00  | 192.00     | 192.00     |          |                 |            |            |          |
| Nuwaraeliya                    | 210.00 - 220.00  | 214.00     | 220.00     | -6.00    |                 |            |            |          |
| Imported                       | 160.00 - 180.00  | 170.00     | 170.00     |          |                 |            |            |          |
| <b>Pulses (Rs/Kg)</b>          |                  |            |            |          |                 |            |            |          |
| Green Gram                     | 600.00 - 650.00  | 637.50     | 685.00     | -47.50   |                 |            |            |          |
| Cowpea (White)                 | 950.00 - 1000.00 | 975.00     | 960.00     | 15.00    |                 |            |            |          |
| Red Dhal                       | 230.00 - 240.00  | 236.00     | 237.80     | -1.80    |                 |            |            |          |
| <b>Consumption Item(Rs/Kg)</b> |                  |            |            |          |                 |            |            |          |
| Sugar(White)                   | 205.00 - 206.00  | 205.50     | 206.00     | -0.50    |                 |            |            |          |
| Wheat Flour                    | 160.00 - 180.00  | 170.00     | 171.50     | -1.50    |                 |            |            |          |
| <b>Eggs (Rs/Egg)</b>           |                  |            |            |          |                 |            |            |          |
| Brown                          | 30.00 - 33.00    | 31.50      | 33.50      | -2.00    |                 |            |            |          |
| White                          | 29.00 - 31.00    | 30.00      | 31.00      | -1.00    |                 |            |            |          |

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.



# Hector Kobbekaduwa Agrarian Research and Training Institute

## Data Management Division



| Variety                        | 2025.10.01        | 2025.10.01   | 2025.10.01      | 2025.09.30     | 2025.10.01         | 2025.10.01             | 2025.10.01         | 2025.10.01        | 2025.10.01         | 2025.09.30       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|------------------------|--------------------|-------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochchole Market | Thambuththegama Market | Keppetipola Market | Nuwareliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                    |                        |                    |                   |                    |                  |
| Beans                          | 250 - 320         | 250 - 280    | 280 - 300       | 310 - 350      | -                  | 280 - 330              | 280 - 300          | 280 - 320         | 260 - 300          | 300 - 340        |
| Carrot                         | 150 - 180         | 120 - 140    | 130 - 170       | 150 - 200      | -                  | 150 - 180              | 120 - 140          | 150 - 160         | 130 - 150          | 140 - 180        |
| Leeks                          | 100 - 120         | 80 - 100     | 100 - 130       | 90 - 120       | -                  | 100 - 130              | 100 - 110          | 90 - 100          | 90 - 110           | 110 - 140        |
| Beet root                      | 80 - 90           | 70 - 80      | 50 - 70         | 70 - 80        | 60 - 70            | 70 - 90                | -                  | -                 | -                  | 70 - 90          |
| Beet root (N Eliya)            | 100 - 120         | 100 - 120    | 80 - 100        | -              | -                  | -                      | 80 - 100           | 90 - 110          | 90 - 100           | -                |
| Knolkhol                       | 60 - 90           | 90 - 100     | 90 - 110        | 120 - 150      | 40 - 50            | -                      | 80 - 100           | 90 - 100          | 80 - 100           | 110 - 130        |
| Raddish                        | 50 - 60           | 70 - 90      | 30 - 50         | 90 - 120       | 20 - 40            | 60 - 80                | 60 - 70            | 70 - 80           | 60 - 70            | 70 - 90          |
| Cabbage (N'Eliya)              | -                 | 100 - 110    | -               | -              | -                  | -                      | 70 - 80            | 80 - 90           | 60 - 80            | -                |
| Cabbage (Kandy)                | 60 - 100          | 60 - 80      | 80 - 100        | 90 - 120       | 90 - 100           | 100 - 130              | -                  | -                 | -                  | 110 - 130        |
| Tomato                         | 100 - 130         | 80 - 100     | 85 - 110        | 120 - 140      | 120 - 130          | 100 - 130              | 100 - 120          | 100 - 130         | 100 - 110          | 120 - 140        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                    |                        |                    |                   |                    |                  |
| Ladies Fingers                 | 120 - 150         | 150 - 160    | 130 - 150       | 160 - 180      | 130 - 140          | 130 - 150              | -                  | -                 | 150 - 160          | 160 - 180        |
| Brinjals                       | 150 - 200         | 120 - 150    | 140 - 160       | 170 - 220      | 100 - 110          | 180 - 200              | 130 - 150          | -                 | 120 - 150          | 180 - 230        |
| Capsicum                       | 200 - 350         | 250 - 280    | 200 - 250       | 250 - 300      | 190 - 250          | 250 - 280              | 380 - 400          | 360 - 380         | 260 - 280          | 260 - 300        |
| Pumpkin                        | 40 - 50           | 50 - 60      | 35 - 45         | 50 - 65        | 30 - 40            | 70 - 80                | 45 - 50            | -                 | 40 - 45            | 50 - 60          |
| Cucumber                       | 80 - 100          | 100 - 120    | 90 - 110        | 100 - 150      | 60 - 100           | 80 - 90                | 120 - 130          | -                 | 120 - 130          | 80 - 120         |
| Bitter Gourd                   | 280 - 350         | 280 - 300    | 270 - 350       | 300 - 340      | 300 - 350          | 250 - 300              | -                  | -                 | 300 - 330          | 300 - 330        |
| Snake Gourd                    | 180 - 200         | 180 - 200    | 140 - 165       | 210 - 230      | 140 - 150          | 150 - 180              | -                  | -                 | 180 - 200          | 180 - 200        |
| Drumstick                      | 100 - 250         | 160 - 180    | -               | 160 - 180      | 100 - 140          | 120 - 130              | 180 - 200          | -                 | 200 - 220          | 150 - 170        |
| Luffa                          | 120 - 180         | 160 - 180    | 100 - 120       | 150 - 180      | 100 - 120          | 80 - 100               | -                  | -                 | 180 - 210          | 150 - 170        |
| Long Beans                     | 130 - 180         | 130 - 150    | 150 - 200       | 130 - 150      | 110 - 120          | 130 - 160              | -                  | -                 | 150 - 160          | 140 - 160        |
| Ash Plantains                  | 40 - 60           | 70 - 90      | 60 - 80         | 70 - 100       | 60 - 70            | 60 - 70                | -                  | -                 | 60 - 70            | 80 - 100         |
| Green Chillies                 | 180 - 220         | 200 - 220    | 170 - 220       | 230 - 270      | 220 - 220          | 150 - 200              | 240 - 250          | -                 | 230 - 250          | 230 - 260        |
| Lime                           | 1500 - 1600       | 1700 - 1800  | 1200 - 1300     | 1800 - 1900    | -                  | 1400 - 1500            | -                  | -                 | 1600 - 1650        | 1500 - 1700      |
| Sweet Potatoe                  | 100 - 130         | 100 - 110    | 60 - 80         | 90 - 100       | -                  | 100 - 120              | 110 - 120          | -                 | 110 - 120          | 90 - 110         |
| Manioc                         | 70 - 100          | 80 - 90      | 75 - 85         | 100 - 110      | 80 - 90            | 70 - 80                | 80 - 90            | -                 | -                  | 100 - 120        |
| Eggplant                       | 160 - 200         | 230 - 240    | 230 - 250       | 250 - 280      | 200 - 220          | 160 - 200              | -                  | -                 | 260 - 280          | 240 - 280        |
| Potato(Imported)               | 160 - 180         | 170 - 180    | 150 - 170       | 165 - 190      | -                  | 165 - 180              | -                  | -                 | 175 - 185          | 170 - 185        |
| Potato (Welimada)              | 180 - 200         | 190 - 200    | 160 - 170       | 190 - 200      | -                  | -                      | 170 - 180          | -                 | 170 - 185          | 190 - 200        |
| Potato (Nuwareliya)            | 210 - 220         | 220 - 230    | -               | 220 - 230      | -                  | -                      | -                  | 190 - 200         | -                  | 220 - 230        |
| B'Onion Imported               | 120 - 130         | 140 - 145    | 110 - 120       | 120 - 125      | -                  | 115 - 135              | 110 - 150          | -                 | 130 - 135          | 125 - 130        |
| Big-onion Local                | 120 - 130         | 125 - 140    | 85 - 115        | 120 - 130      | -                  | 100 - 130              | 130 - 140          | -                 | 125 - 140          | 125 - 130        |
| <b>Banana</b>                  |                   |              |                 |                |                    |                        |                    |                   |                    |                  |
| Ambul(Rs/Kg)                   | 110 - 130         | 90 - 120     | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Kolikuttu                      | 240 - 260         | 260 - 270    | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Seeni                          | 100 - 120         | 90 - 120     | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | 29 - 32           | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Papaya (Rs/Kg)                 | 110 - 130         | 110 - 120    | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Passion Fruits(Rs/Fruit)       | 35 - 40           | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                    |                        |                    |                   |                    |                  |
| Pineapple - Large              | 350 - 400         | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| - Medium                       | 300 - 330         | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| - Small                        | 260 - 280         | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| - Karathakol                   | 320 - 380         | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Woodapple                      | 50 - 56           | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Avocado                        | 120 - 150         | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |
| Orange                         | 42 - 50           | -            | -               | -              | -                  | -                      | -                  | -                 | -                  | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
Hector Kobbekaduwa Agrarian Research and Training Institute

දත්ත කළමනාකරණ අංශය  
තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
Wholesale Prices (Rs/Kg)






| වර්ගය                    | 2025.10.01          | 2025.10.01        | 2025.10.01        | 2025.09.30       | 2025.10.01            | 2025.10.01          | 2025.10.01           | 2025.10.01          | 2025.10.01           | 2025.09.30          |
|--------------------------|---------------------|-------------------|-------------------|------------------|-----------------------|---------------------|----------------------|---------------------|----------------------|---------------------|
|                          | පැලියගොඩ<br>වෙළඳපොළ | මහනුවර<br>වෙළඳපොළ | දඹුල්ල<br>වෙළඳපොළ | මීගොඩ<br>වෙළඳපොළ | තොරොට්ටෝලේ<br>වෙළඳපොළ | තඹුන්තෙම<br>වෙළඳපොළ | කැපපට්පොළ<br>වෙළඳපොළ | නුවරඑළිය<br>වෙළඳපොළ | බණ්ඩාරවෙල<br>වෙළඳපොළ | වියන්ගොඩ<br>වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                     |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| බෝංචි                    | 250 - 320           | 250 - 280         | 280 - 300         | 310 - 350        | -                     | 280 - 330           | 280 - 300            | 280 - 320           | 260 - 300            | 300 - 340           |
| කැරට                     | 150 - 180           | 120 - 140         | 130 - 170         | 150 - 200        | -                     | 150 - 180           | 120 - 140            | 150 - 160           | 130 - 150            | 140 - 180           |
| ලීක්ස්                   | 100 - 120           | 80 - 100          | 100 - 130         | 90 - 120         | -                     | 100 - 130           | 100 - 110            | 90 - 100            | 90 - 110             | 110 - 140           |
| බීටරුට                   | 80 - 90             | 70 - 80           | 50 - 70           | 70 - 80          | 60 - 70               | 70 - 90             | -                    | -                   | -                    | 70 - 90             |
| බීටරුට (නුවරඑළිය)        | 100 - 120           | 100 - 120         | 80 - 100          | -                | -                     | -                   | 80 - 100             | 90 - 110            | 90 - 100             | -                   |
| තෝකෝල්                   | 60 - 90             | 90 - 100          | 90 - 110          | 120 - 150        | 40 - 50               | -                   | 80 - 100             | 90 - 100            | 80 - 100             | 110 - 130           |
| රාමු                     | 50 - 60             | 70 - 90           | 30 - 50           | 90 - 120         | 20 - 40               | 60 - 80             | 60 - 70              | 70 - 80             | 60 - 70              | 70 - 90             |
| ගෝවා (නුවරඑළිය)          | -                   | 100 - 110         | -                 | -                | -                     | -                   | 70 - 80              | 80 - 90             | 60 - 80              | -                   |
| ගෝවා (නුවර)              | 60 - 100            | 60 - 80           | 80 - 100          | 90 - 120         | 90 - 100              | 100 - 130           | -                    | -                   | -                    | 110 - 130           |
| තක්කාලි                  | 100 - 130           | 80 - 100          | 85 - 110          | 120 - 140        | 120 - 130             | 100 - 130           | 100 - 120            | 100 - 130           | 100 - 110            | 120 - 140           |
| <b>පහතරට එළවළු</b>       |                     |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| බණ්ඩක්කා                 | 120 - 150           | 150 - 160         | 130 - 150         | 160 - 180        | 130 - 140             | 130 - 150           | -                    | -                   | 150 - 160            | 160 - 180           |
| වමබටු                    | 150 - 200           | 120 - 150         | 140 - 160         | 170 - 220        | 100 - 110             | 180 - 200           | 130 - 150            | -                   | 120 - 150            | 180 - 230           |
| මාළු මිරිස්              | 200 - 350           | 250 - 280         | 200 - 250         | 250 - 300        | 190 - 250             | 250 - 280           | 380 - 400            | 360 - 380           | 260 - 280            | 260 - 300           |
| වට්ටක්කා                 | 40 - 50             | 50 - 60           | 35 - 45           | 50 - 65          | 30 - 40               | 70 - 80             | 45 - 50              | -                   | 40 - 45              | 50 - 60             |
| පිපිඤ්ඤා                 | 80 - 100            | 100 - 120         | 90 - 110          | 100 - 150        | 60 - 100              | 80 - 90             | 120 - 130            | -                   | 120 - 130            | 80 - 120            |
| කරවිල                    | 280 - 350           | 280 - 300         | 270 - 350         | 300 - 340        | 300 - 350             | 250 - 300           | -                    | -                   | 300 - 330            | 300 - 330           |
| පතෝල                     | 180 - 200           | 180 - 200         | 140 - 165         | 210 - 230        | 140 - 150             | 150 - 180           | -                    | -                   | 180 - 200            | 180 - 200           |
| මුරුගා                   | 100 - 250           | 160 - 180         | -                 | 160 - 180        | 100 - 140             | 120 - 130           | 180 - 200            | -                   | 200 - 220            | 150 - 170           |
| වැටකොළ                   | 120 - 180           | 160 - 180         | 100 - 120         | 150 - 180        | 100 - 120             | 80 - 100            | -                    | -                   | 180 - 210            | 150 - 170           |
| මැකරල්                   | 130 - 180           | 130 - 150         | 150 - 200         | 130 - 150        | 110 - 120             | 130 - 160           | -                    | -                   | 150 - 160            | 140 - 160           |
| අළු කෙසෙල්               | 40 - 60             | 70 - 90           | 60 - 80           | 70 - 100         | 60 - 70               | 60 - 70             | -                    | -                   | 60 - 70              | 80 - 100            |
| අමු මිරිස්               | 180 - 220           | 200 - 220         | 170 - 220         | 230 - 270        | 220 - 220             | 150 - 200           | 240 - 250            | -                   | 230 - 250            | 230 - 260           |
| දෙහි                     | 1500 - 1600         | 1700 - 1800       | 1200 - 1300       | 1800 - 1900      | -                     | 1400 - 1500         | -                    | -                   | 1600 - 1650          | 1500 - 1700         |
| බතල                      | 100 - 130           | 100 - 110         | 60 - 80           | 90 - 100         | -                     | 100 - 120           | 110 - 120            | -                   | 110 - 120            | 90 - 110            |
| මඤ්ඤොක්කා                | 70 - 100            | 80 - 90           | 75 - 85           | 100 - 110        | 80 - 90               | 70 - 80             | 80 - 90              | -                   | -                    | 100 - 120           |
| එළබටු                    | 160 - 200           | 230 - 240         | 230 - 250         | 250 - 280        | 200 - 220             | 160 - 200           | -                    | -                   | 260 - 280            | 240 - 280           |
| අර්තාපල් (ආනයනික)        | 160 - 180           | 170 - 180         | 150 - 170         | 165 - 190        | -                     | 165 - 180           | -                    | -                   | 175 - 185            | 170 - 185           |
| අර්තාපල් (වැලිමඩ)        | 180 - 200           | 190 - 200         | 160 - 170         | 190 - 200        | -                     | -                   | 170 - 180            | -                   | 170 - 185            | 190 - 200           |
| අර්තාපල් (නුවරඑළිය)      | 210 - 220           | 220 - 230         | -                 | 220 - 230        | -                     | -                   | -                    | 190 - 200           | -                    | 220 - 230           |
| ලොකු එළ (ආනයනික)         | 120 - 130           | 140 - 145         | 110 - 120         | 120 - 125        | -                     | 115 - 135           | 110 - 150            | -                   | 130 - 135            | 125 - 130           |
| ලොකු එළ දේශීය            | 120 - 130           | 125 - 140         | 85 - 115          | 120 - 130        | -                     | 100 - 130           | 130 - 140            | -                   | 125 - 140            | 125 - 130           |
| <b>කෙසෙල්</b>            |                     |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| ඇඹුල් (කිලෝවකට)          | 110 - 130           | 90 - 120          |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| කෝලිකුටු (කිලෝවකට)       | 240 - 260           | 260 - 270         |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| සීනි (කිලෝවකට)           | 100 - 120           | 90 - 120          |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| ආනමාළු (එකකට රු.)        | 29 - 32             | -                 |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| ගස්ලබු (කිලෝවකට)         | 110 - 130           | 110 - 120         |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| වැල්දොඩම් (එකකට රු.)     | 35 - 40             |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| <b>පළතුරු (එකකට රු.)</b> |                     |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| අන්නාස - ලොකු ප්‍රමාණය   | 350 - 400           |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| - මධ්‍යම ප්‍රමාණය        | 300 - 330           |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| - කුඩා ප්‍රමාණය          | 260 - 280           |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| අඹ - බෙට්ටි              | -                   |                   |                   |                  |                       |                     |                      |                     |                      |                     |
| - කර්තකොලොම්බන්          | 320 - 380           |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| දිවුල්                   | 50 - 56             |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| අලිපේර                   | 120 - 150           |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |
| දොඩම්                    | 42 - 50             |                   |                   |                  |                       |                     |                      |                     |                      | -                   |


**Note:**

Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
- P.O. Box 1522  
Colombo.





  
Data Management Division  
Hector Kobbekaduwa Agrarian  
Research and Training Institute  
P.O. Box 1522  
Colombo.











